



ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்
SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION



ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2020(I)

කාලය: පැය 03

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා පරිපාලන නීතිය
(01-I)

විභාග අංකය
Index No / சுட்டெண்

- ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු ලියන්න.
- එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් මුළු ලකුණු 100.

1. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අසීමිත බලතල ලබා දී ඇත. ඔබ එකඟ වන්නේ ද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ ඒ පිළිබඳව අධීකරණය විසින් ලබා දුන් තීන්දු ඇසුරින් සාකච්ඡා කරන්න. (ලකුණු 20)
2. i. පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය (Sovereignty of Parliament) යනුවෙන් කුමක් අදහස් වන්නේ ද යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 05)
ii. පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සලසා ඇති විධිවිධානවල ප්‍රමාණාත්මකභාවය පිළිබඳව සාකච්ඡා කරන්න. (ලකුණු 15)
3. පරිපාලන අධිකාරයක ක්‍රියා කලාපය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයෙකුට සහන ලබාදීම සඳහා අධිකරණය විසින් පොදු නීති ප්‍රතිකර්මයක් වන පරමාධිකාරී රීට් ආඥා (Prerogative Writs) නිකුත් කරනු ලබයි. එලෙස නිකුත් කළ හැකි පරමාධිකාරී රීට් ආඥා වර්ග මොනවා ද යන්න විස්තර කර, ශ්‍රී ලංකාවේ අධිකරණ දූරාවලිය තුළ රීට් ආඥා නිකුත් කළ හැකි අධිකරණ කවරේ ද යන්න පැහැදිලි කරන්න. (ලකුණු 20)
4. “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පූර්ණ බලතල බෙදීමක් නැතත් සංවරණ හා තුලන ක්‍රමයක් තුළ බලතල බෙදීමක් තිබේ.”
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සලසා ඇති විධිවිධානවල ප්‍රමාණාත්මකභාවය පිළිබඳව සාකච්ඡා කරන්න. (ලකුණු 20)

5. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකම පුරවැසියන්ගේ “මූලික අයිතිවාසිකම්” ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් කිරීම ඔස්සේ ද එකී විධිවිධාන අධිකරණය විසින් පුළුල් ලෙස අර්ථ නිරූපණය කිරීම ඔස්සේ ද ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නීතිය ශක්තිමත් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට සහ අධිකරණ තීන්දුවලට අවධානය යොමු කරමින් මේ පිළිබඳව විග්‍රහයක යෙදෙන්න. (ලකුණු 20)
6. ශ්‍රී ලංකාවේ අධිකරණ ධුරාවලියෙහි ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතරම අධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සතු අධිකරණ බලය පිළිබඳව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 20)
7. පහත සඳහන් මාතෘකා අතරින් හතරක් (04) පිළිබඳව කෙටි සටහන් ලියන්න.
- ස්වභාවික යුක්ති මූලධර්ම (Principles of Natural Justice).
 - 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දක්වා ඇති රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්.
 - බලාතික්‍රමණ ඊතිය (Doctrine of Ultra Vires).
 - රාජ්‍ය සේවය සහ රජයේ නිලධාරීන් සම්බන්ධව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සලසා ඇති විධිවිධාන.
 - ප්‍රකාශ විනිශ්චය හෙවත් ප්‍රකාශනීය නියෝගය (Declaratory Order).
- (ලකුණු 5X4 = 20)
